



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ : බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

දිනය : 2019 පෙබරවාරි 15

ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඉහත කරුණු සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 දින ඉංග්‍රීසි දිනපතා ප්‍රවෘත්තිපතක පළ වූ ලිපිය හා බැඳේ.

ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ නොමග යවන පුළු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

1. ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත සමාගම් සහ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් වන ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය විසින් ගෙනෙන ලද යෝජනාව සඳහා, තැන්පත්කරුවන්ගේ යහපත පිළිබඳව සලකාබලමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය පල කරන ලදී. එම යෝජනාවේ ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ කොටස් විකිණීම පිළිබඳ සඳහන් වී නොතිබිනි.
2. ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද එකම යෝජනාව වූයේ විදේශීය සමාගමක් වන බ්ලූසමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගමට ඊටීඅයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් විකිණීමට වන බැවින් එම ගනුදෙනුව අනුමත කිරීමේදී

දේශීය ආයෝජකයෙකුට අවසරදීම යන කරුණු පැන නොනැගිණි. අයෝජකයින් විසින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ උනන්දුව ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රකාශ කළ අවස්ථාවල දී, ඊට්අයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය එම වත්කම් වල හිමිකරුවා වන බැවින් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කරන ලෙස ආයෝජකයින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

3. ඊට්අයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරන ලද පුවත්පත් නිවේදනයේ සඳහන් පරිදි නියාමනයට ලක් වන ආයතනයක වත්කම් විකිණීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම, අදාළ නීති සහ රෙගුලාසි වලට යටත්ව අවශ්‍ය නියාමන අනුමැතීන් ප්‍රදානය කිරීමට පමණක් සීමා වේ. අරමුදල් ප්‍රභවය ඇගයීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව එම ගනුදෙනුව අනුමත කරන ලදී. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව ඊට්අයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිලදී ගැනීමට කිසිදු ආයෝජකයෙකුට පහසුකම් සැලසීමක් සිදු කර නොමැත.
4. අදාළ නීති සහ රෙගුලාසි වලට යටත්ව නීත්‍යානුකූල මාර්ග හරහා අරමුදල් ප්‍රේෂණය කරන ලද බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ බැංකු විසින් ඊට්අයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් විකිණීම හා සම්බන්ධ ක්‍රියාමාර්ග සිදු කර ඇත. අනුමැතිය ප්‍රදානය කරන ලද අවස්ථාවේ හෝ අරමුදල් වාරික ලැබෙන අවස්ථාවල දී හෝ ජාත්‍යන්තර වශයෙන් අසාදගත ආයතනයක් ගනුදෙනුව සඳහා සම්බන්ධ වී ඇති බවට කිසිදු විශ්වසනීය තොරතුරක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොපැවතුනු බව දන්වමු.
5. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් නොවන ආයතන වල හිමිකම් පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැත.
6. ස්වර්ණමහල් ගිනැන්ස් ලිමිටඩ් සර්විසස් පීඑල්සී ආයතනය ගත් කළ, ආයතනයේ හිමිකම් වෙනස් කිරීමේ දී විශේෂිත නියාමන අනුමැතීන් අවශ්‍ය වේ. ඒ අනුව, ස්වර්ණමහල් ගිනැන්ස් ලිමිටඩ් සර්විසස් පීඑල්සී ආයතනය එවන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ වෙනුවෙන් කොන්දේසි සහිත අනුමැතියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇත. එම යෝජනාවේ සඳහන් පරිදි යෝජිත හිමිකරු මෙරට සංස්ථාපිත සමාගමකි.

7. වත්මන් ගැනුම්කරුවා හට ඉතිරි ඇඩො. මිලියන 05 ලබා දීමට නොහැකි වුවහොත් ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය විසින් ස්වර්ණමහල් ගිනැන්ස්ලේ සර්විසස් පීඑල්සී ආයතනය රඳවා ගනු ඇත. එවැනි තත්වයක් යටතේ ස්වර්ණමහල් ගිනැන්ස්ලේ සර්විසස් පීඑල්සී ආයතනය ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය සලකා බලමින් සිටී.
8. ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් සහ එහි අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් නියාමන ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාරයක් ලෙස ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව යෝජනා කරන ලදී. ආයතනය සහ ගැනුම්කරුවා අතර අදාල වත්කම් විකිණීම සඳහා ගිවිසුමකට එළඹ ඇත. කිසියම් අවස්ථාවක ගිවිසුමේ කොන්දේසි කඩවුවහොත්, ගිවිසුමේ සඳහන් පරිදි යෝග්‍ය ක්‍රියාමාර්ග ආයතනය විසින් ගනු ඇත.
9. 2019.02.11 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ පුවත්පත් නිවේදනයේ පැහැදිලිව සඳහන් කර ඇති පරිදි, ගනුදෙනුවේ කොටසක් වන ඇඩො. මිලියන 54 ක මුදලක් එනම්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 6.4 ක් ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ තැන්පතු මුදලින් 20% ක ප්‍රමාණයක් නැවත ගෙවීම සඳහා උපයෝජනය කර ඇත. සියළුම මුදල් ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය වෙත සෘජුවම ලැබී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු. අදාල පුවත්පත් ලිපියේ සඳහන් ව ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙම ගනුදෙනුවේ කිසිදු කොටසක් ලැබී නොමැත.
10. ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය ආයෝජකයෙකු සලකා බලමින් සිටි බව රහසිගත කරුණක් නොවේ. ඒ බව ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය හා ස්වර්ණමහල් ගිනැන්ස්ලේ සර්විසස් පීඑල්සී ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාල නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් 2018.01.02 දිනැති ශ්‍රී ලංකා මහ බැංකු පුවත්පත් නිවේදනයේ ද දක්වා ඇත. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 45 වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූලව මේ සම්බන්ධ තොරතුරු වරින්වර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනගැනීමට සලස්වා ඇත.
11. ශ්‍රී ලංකා රජයට ඇ. ඩො. මිලියන 17 ක් පාඩු වී ඇති බව අදාල ලිපියේ දන්වා ඇත. ඊට්ආයි ගිනැන්ස් ලිමිටඩ් ආයතනය සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගමක් වන

බැවින් අදාළ ගනුදෙනුව සාර්ථක වීම හෝ නොවීම මත ශ්‍රී ලංකා රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

12. නියාමනයට ලක් කෙරෙන ආයතන සහ ආයෝජකයින් අතර සිදුවන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සෘජු මැදිහත්වීමක් සිදු නොකරන බව නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙනු. ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම හුදෙක්ම තැන්පත්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වේ. මෙම ගනුදෙනුව ඊට්අයි ආයතනයේ ලිමිටඩ් ආයතනය සහ බිලු සමිටි කැපිටල් මැනේජ්මන්ට් ආයතනය සමග වන අතර මෙහිලා, ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වූයේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් සලකා බලා අදාළ වත්කම් සඳහා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමටය.

සාවද්‍ය තොරතුරු රටේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය පිළිබඳ සෘණාත්මක ආකල්ප ගෙන දීමට හේතු වන බැවින්, මහජනතාව වෙත සපයන තොරතුරු තහවුරු කරගැනීමකින් අනතුරුව පළ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියළුම මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියි.